



නෛතික අයිතීන් ජරකාශයට පත් කිරීම

ජර්ශන කරනු ලබන නිදහස් පුද්ගලයකු වෙත සැපයීම සඳහා
(පොදු ආකෘති පත්‍රය)

පහත සඳහන් තොරතුරු ඔබ වෙත ඔබට අවබෝධ කර ගත හැකි භාෂාවකින් ලබා දිය යුතුය.

ඔබ විසින් වරදක් සිදු කරනු ලැබ ඇති බවට හෝ වරදක් කිරීමට උත්සාහ දරනු ලැබ ඇති බවට සැක කිරීමට හේතු වන සාධාරණ හේතු එකක් හෝ කිහිපයක් ඔබට එරෙහිව ඇති බැවින් ඔබගෙන් ජර්ශන කරනු ලබන බවට මින් ඔබට දැනුම් දේ.

ඔබ විසින් කරන ලද යැයි චෝදනා කරන ලද වරදේ ස්වභාවය, එය සිදු කරන ලද දිනය හා ස්ථානය දැන ගැනීමට ඔබට අයිතියක් තිබේ.

ඔබට ඔබගෙන් ජර්ශන කරනු ලබන ස්ථානයෙන් ඕනෑම මොහොතක පිට වී යාමට අයිතිය තිබේ.

ඔබට පහත සඳහන් දෑ සඳහා ද අයිතිය ඇති බව තවදුරටත් දැනුම් දෙනු ලැබේ:

ජරකාශයක් කිරීමට, ජර්ශනවලට පිළිතුරු දීමට හෝ නිහඬව සිටීමට

ඔබේ අනන්‍යතාව හෙළි කිරීමෙන් පසු, ජර්ශන කිරීම අතරතුර දී ඔබට පහත සඳහන් දෑ සිදු කිරීමට තීරණය කළ හැක:

- ජරකාශයන් කිරීම
- අසනු ලබන ජර්ශනවලට පිළිතුරු දීම
- නිහඬව සිටීම.

නීතිඥයකුගේ සහාය ලැබීම

ඔබෙන් ජර්ශන කිරීමට හේතු වූ වරද බරපතල අපරාධයක් හෝ බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් ලබා දිය හැකි වරදක් නම්, ඔබෙන් ජර්ශන කිරීමේ දී හෝ නීතිය අභිමුඛයට පමුණුවීමේ දී ඔබට නීතිඥ සහාය ලබා ගත හැකිය.

- නීතිඥයකු තෝරා ගැනීම

ඔබ අභිමත නීතිඥයකුගේ නෛතික සහාය ලබා ගැනීමට ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තිබේ. ඔබට නීතිඥයකුගේ තොරතුරු සැපයීමට හැකියාවක් නොමැති නම් හෝ ඔබ අභිමත නීතිඥයාව සම්බන්ධ කර ගත නොහැකි නම් විනිසුරු මණ්ඩලයේ ජරධානියා විසින් නියම කළ, රජයෙන් පත් කරන ලද නීතිඥයකු ඉල්ලා සිටීමට ඔබට හැක.

ඔබට මේ සමග ලැබී ඇති ලියවිල්ලේ ජරකාශ කර ඇති පරිදි, ඔබ විසින් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලන්නේ නම් විනා සියලු විෂයවලදී ඔබ විසින් දරනු ලැබිය යුතුය.

- නීතිඥ සහාය

ඔබේ නීතිඥයාට:

- ඔබ සමග සාකච්ඡා කිරීමේ දී රහස්‍යභාවය සහතික කරමින් ඔබට උපදේශකත්වය සැපයිය හැක;
- ඔබෙන් ජර්ශන කරනු ලැබීමේ දී හා ඔබට නීතිය ඉදිරියට පමුණුවීමේ දී ඔබට සහාය සැපයිය හැක.

නීතිඥයකු නොමැතිව ප්රශ්න කරනු ලැබීම කරගෙන යාමට ඔබට එකඟ විය හැක.

භාෂණ පරිවර්තකයකුගේ සහාය ලැබීම

ඔබ ප්රංශ භාෂාව කතා නොකරන්නේ නම් හෝ ප්රංශ භාෂාව නොදන්නේ නම්, ඔබෙන් ප්රශ්න කරනු ලැබීමේ දී, නීතිය ඉදිරියට පමුණුවීමේ දී හෝ නීතිඥයා සමඟ සාකච්ඡා කිරීමේ දී භාෂණ පරිවර්තකයකුගේ සහාය නොමිලේ ලබා ගැනීමට ඔබට අයිතිය ඇත.

ඔබේ ජීවිතයේ නිශ්චිත මූලිකාංග වෙත ප්රවේශය

ඔබේ හෝ ඔබගේ නීතිඥයාගේ ඉල්ලීමට අනුව, ඔබෙන් ප්රශ්න ලැබීමෙන් හෝ නීතිය ඉදිරියට පමුණුවීමෙන් පසු ලබා ගන්නා ලද ප්රකාශ සමාලෝචනය කරන ලෙස ඔබට ඉල්ලා සිටිය හැක.

නෛතික උපදේශනයේ ප්රතිලාභ

අදාළ අවස්ථාවන්හි, නීතිය හා සාධාරණත්වය වෙත ප්රවේශය සඳහා පහසුකම් සලසන නීති උපදේශන සමාගමකින් මුදල් නොගෙවා නීති උපදේශන ප්රතිලාභ ලබා ගැනීමට ඔබට හැක. එම ආයතනයේ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු මේ සමඟ ඇති ලේඛනයේ සපයා ඇත.